



(නවවැනි පාර්ලිමේන්තුව - තෙවැනි සභාවාරය)

අංක 2 (3).]

පාර්ලිමේන්තුවේ අංක 2 දරන න්‍යාය පුස්තකය හා සම්බන්ධ පරිපූරකය

නිකුත් කළේ 2023 ජනවාරි 20 සිකුරාදා

2023 පෙබරවාරි 07 අඟහරුවාදා

යෝජනා පිළිබඳ දැනුම්දීම සහ දිනට නියමිත කටයුතු

*

අග්‍රාමාත්‍යතුමා සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමා,— ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි (අංක 1),— 1985 අංක 48 සහ 1987 අංක 28 දරන පනත් මගින් සංශෝධිත 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනතේ 4(1), 6 සහ 14 වගන්ති සමඟ කියවිය යුතු 20 වගන්තිය යටතේ මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2022 දෙසැම්බර් 09 දිනැති අංක 2309/40 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2023.01.17 දින ඉදිරිපත් කරන ලද රෙගුලාසි අනුමත කළ යුතු ය.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*

අග්‍රාමාත්‍යතුමා සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමා,— ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි (අංක 2),— 1985 අංක 48 සහ 1987 අංක 28 දරන පනත් මගින් සංශෝධිත 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනතේ 4(1) සහ 14 වගන්ති සමඟ කියවිය යුතු 20 වගන්තිය යටතේ මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2022 දෙසැම්බර් 19 දිනැති අංක 2311/08 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2023.01.17 දින ඉදිරිපත් කරන ලද රෙගුලාසි අනුමත කළ යුතු ය.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*

අග්‍රාමාත්‍යතුමා සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමා,— ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි (අංක 3),— 1985 අංක 48 සහ 1987 අංක 28 දරන පනත් මගින් සංශෝධිත 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනතේ 4(1) සහ 14 වගන්ති සමඟ කියවිය යුතු 20 වගන්තිය යටතේ මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2022 දෙසැම්බර් 21 දිනැති අංක 2311/18 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2023.01.17 දින ඉදිරිපත් කරන ලද රෙගුලාසි අනුමත කළ යුතු ය.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

(2)

*

අග්‍රාමාත්‍යතුමා සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමා,— සුරාබදු ආඥාපනත යටතේ නිවේදනය,— සුරාබදු ආඥාපනතේ (52 අධිකාරය වූ) 25 වගන්තිය සමඟ කියවිය යුතු 32 වගන්තිය යටතේ මෘදු මත්පැන් බලපත්‍ර සම්බන්ධයෙන් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2022 ජූලි 28 දිනැති අංක 2290/24 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2023.01.20 දින ඉදිරිපත් කරන ලද නිවේදනය අනුමත කළ යුතු ය.

(අංක 05/2022 දරන සුරාබදු නිවේදනය)

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*

අග්‍රාමාත්‍යතුමා සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමා,— ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ වාර්ෂික වාර්තාව (2017),— 1971 අංක 38 දරන මුදල් පනතේ 14(3) වගන්තිය යටතේ 2019.10.23 දින ඉදිරිපත් කරන ලද 2017.12.31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා පිළියෙල කරන ලද විගණකාධිපතිවරයාගේ නිරීක්ෂණ ඇතුළත් ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ 2017 වර්ෂයේ වාර්ෂික වාර්තාව අනුමත කළ යුතු ය.

(රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව විසින් 2022.03.25 දින සලකා බලා එකී කාරක සභාවේ වාර්තාව 2022.12.05 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.)

*

අග්‍රාමාත්‍යතුමා සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමා,— ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ වාර්ෂික වාර්තාව (2018),— 1971 අංක 38 දරන මුදල් පනතේ 14(3) වගන්තිය යටතේ 2022.11.10 දින ඉදිරිපත් කරන ලද 2018.12.31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා පිළියෙල කරන ලද විගණකාධිපතිවරයාගේ නිරීක්ෂණ ඇතුළත් ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ 2018 වර්ෂයේ වාර්ෂික වාර්තාව අනුමත කළ යුතු ය.

(රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව විසින් 2022.11.24 දින සලකා බලා එකී කාරක සභාවේ වාර්තාව 2022.12.05 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.)

*

අග්‍රාමාත්‍යතුමා සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමා,— ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ වාර්ෂික වාර්තාව (2019),— 1971 අංක 38 දරන මුදල් පනතේ 14(3) වගන්තිය යටතේ 2021.07.19 දින ඉදිරිපත් කරන ලද 2019.12.31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා පිළියෙල කරන ලද විගණකාධිපතිවරයාගේ නිරීක්ෂණ ඇතුළත් ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ 2019 වර්ෂයේ වාර්ෂික වාර්තාව අනුමත කළ යුතු ය.

(රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව විසින් 2022.12.02 දින සලකා බලා එකී කාරක සභාවේ වාර්තාව 2022.12.05 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.)

*

අග්‍රාමාත්‍යතුමා සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමා,— ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනයේ වාර්ෂික වාර්තාව (2017),— 2007 අංක 26 දරන ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතන පනතේ IV වන කොටස පොදු විධාන අංක 23 වගන්තිය යටතේ 2022.04.05 දින ඉදිරිපත් කරන ලද, 2017.12.31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා පිළියෙල කරන ලද විගණකාධිපතිවරයාගේ නිරීක්ෂණ ඇතුළත් ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනයේ 2017 වර්ෂයේ වාර්ෂික වාර්තාව අනුමත කළ යුතු ය.

(රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාව විසින් 2022.11.08 දින සලකා බලා එකී කාරක සභාවේ වාර්තාව 2022.12.05 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.)

*

අග්‍රාමාත්‍යතුමා සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමා,— මානව සම්පත් සංවර්ධනය කිරීමේ ශ්‍රී ලංකා ජාතික සභාවේ වාර්ෂික වාර්තාව (2018),— 1971 අංක 38 දරන මුදල් පනතේ 14(3) වගන්තිය යටතේ 2022.02.10 දින ඉදිරිපත් කරන ලද, 2018.12.31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා පිළියෙල කරන ලද විගණකාධිපතිවරයාගේ නිරීක්ෂණ ඇතුළත් මානව සම්පත් සංවර්ධනය කිරීමේ ශ්‍රී ලංකා ජාතික සභාවේ 2018 වර්ෂයේ වාර්ෂික වාර්තාව අනුමත කළ යුතු ය.

(රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාව විසින් 2022.03.25 දින සලකා බලා එකී කාරක සභාවේ වාර්තාව 2022.12.05 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.)

*

අග්‍රාමාත්‍යතුමා සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමා,— මානව සම්පත් සංවර්ධනය කිරීමේ ශ්‍රී ලංකා ජාතික සභාවේ වාර්ෂික වාර්තාව (2019),— 1971 අංක 38 දරන මුදල් පනතේ 14(3) වගන්තිය යටතේ 2022.08.29 දින ඉදිරිපත් කරන ලද, 2019.12.31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා පිළියෙල කරන ලද විගණකාධිපතිවරයාගේ නිරීක්ෂණ ඇතුළත් මානව සම්පත් සංවර්ධනය කිරීමේ ශ්‍රී ලංකා ජාතික සභාවේ 2019 වර්ෂයේ වාර්ෂික වාර්තාව අනුමත කළ යුතු ය.

(රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාව විසින් 2022.11.08 දින සලකා බලා එකී කාරක සභාවේ වාර්තාව 2022.12.05 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.)

*

අග්‍රාමාත්‍යතුමා සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමා,— රාජ්‍ය භාෂා කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තාව (2017),— 1991 අංක 18 දරන රාජ්‍ය භාෂා කොමිෂන් සභා පනතේ IV වන කොටසේ අංක 32 වගන්තිය යටතේ 2021.04.06 දින ඉදිරිපත් කරන ලද, 2017.12.31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා පිළියෙල කරන ලද විගණකාධිපතිවරයාගේ නිරීක්ෂණ ඇතුළත් රාජ්‍ය භාෂා කොමිෂන් සභාවේ 2017 වර්ෂයේ වාර්ෂික වාර්තාව අනුමත කළ යුතු ය.

(රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාව විසින් 2022.12.02 දින සලකා බලා එකී කාරක සභාවේ වාර්තාව 2022.12.05 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.)

*

අග්‍රාමාත්‍යතුමා සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමා,— රාජ්‍ය භාෂා කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තාව (2018),— 1991 අංක 18 දරන රාජ්‍ය භාෂා කොමිෂන් සභා පනතේ IV වන කොටසේ අංක 32 වගන්තිය යටතේ 2022.08.31 දින ඉදිරිපත් කරන ලද, 2018.12.31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා පිළියෙල කරන ලද විගණකාධිපතිවරයාගේ නිරීක්ෂණ ඇතුළත් රාජ්‍ය භාෂා කොමිෂන් සභාවේ 2018 වර්ෂයේ වාර්ෂික වාර්තාව අනුමත කළ යුතු ය.

(රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාව විසින් 2022.11.08 දින සලකා බලා එකී කාරක සභාවේ වාර්තාව 2022.12.05 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.)

*

අග්‍රාමාත්‍යතුමා සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමා,— රාජ්‍ය භාෂා කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තාව (2019),— 1991 අංක 18 දරන රාජ්‍ය භාෂා කොමිෂන් සභා පනතේ IV වන කොටසේ අංක 32 වගන්තිය යටතේ 2022.03.08 දින ඉදිරිපත් කරන ලද, 2019.12.31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා පිළියෙල කරන ලද විගණකාධිපතිවරයාගේ නිරීක්ෂණ ඇතුළත් රාජ්‍ය භාෂා කොමිෂන් සභාවේ 2019 වර්ෂයේ වාර්ෂික වාර්තාව අනුමත කළ යුතු ය.

(රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාව විසින් 2022.03.25 දින සලකා බලා එකී කාරක සභාවේ වාර්තාව 2022.12.05 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.)

*

අග්‍රාමාත්‍යතුමා සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමා,— දුරස්ථ ඉගෙනුම් මධ්‍යස්ථානයේ වාර්ෂික වාර්තාව (2018),— 1971 අංක 38 දරන මුදල් පනතේ 14(3) වගන්තිය යටතේ 2022.08.31 දින ඉදිරිපත් කරන ලද, 2018.12.31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා පිළියෙල කරන ලද විගණකාධිපතිවරයාගේ නිරීක්ෂණ ඇතුළත් දුරස්ථ ඉගෙනුම් මධ්‍යස්ථානයේ 2018 වර්ෂයේ වාර්ෂික වාර්තාව අනුමත කළ යුතු ය.

(රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාව විසින් 2022.11.08 දින සලකා බලා එකී කාරක සභාවේ වාර්තාව 2022.12.05 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.)

*

අග්‍රාමාත්‍යතුමා සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමා,— දේශීය ණය සහ සංවර්ධන අරමුදලේ වාර්ෂික වාර්තාව සහ ගිණුම් (2014),— 1971 අංක 38 දරන මුදල් පනතේ 14(3) වගන්තිය යටතේ 2019.08.22 දින ඉදිරිපත් කරන ලද, 2014.12.31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා පිළියෙල කරන ලද විගණකාධිපතිවරයාගේ නිරීක්ෂණ ඇතුළත් දේශීය ණය සහ සංවර්ධන අරමුදලේ 2014 වර්ෂයේ වාර්ෂික වාර්තාව සහ ගිණුම් අනුමත කළ යුතු ය.

(රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාව විසින් 2022.11.08 දින සලකා බලා එකී කාරක සභාවේ වාර්තාව 2022.12.05 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.)

*

අග්‍රාමාත්‍යතුමා සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමා,— දේශීය ණය සහ සංවර්ධන අරමුදලේ වාර්ෂික වාර්තා සහ ගිණුම් (2015 සහ 2016),— 1971 අංක 38 දරන මුදල් පනතේ 14(3) වගන්තිය යටතේ 2019.11.07 දින ඉදිරිපත් කරන ලද, 2015.12.31 දිනෙන් සහ 2016.12.31 දිනෙන් අවසන් වූ වර්ෂ සඳහා පිළියෙල කරන ලද විගණකාධිපතිවරයාගේ නිරීක්ෂණ ඇතුළත් දේශීය ණය සහ සංවර්ධන අරමුදලේ 2015 සහ 2016 වර්ෂවල වාර්ෂික වාර්තා සහ ගිණුම් අනුමත කළ යුතු ය.

(රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාව විසින් 2022.11.08 දින සලකා බලා එකී කාරක සභාවේ වාර්තාව 2022.12.05 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.)

*

අග්‍රාමාත්‍යතුමා සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමා,— දේශීය ණය සහ සංවර්ධන අරමුදලේ වාර්ෂික වාර්තාව සහ ගිණුම් (2017),— 1971 අංක 38 දරන මුදල් පනතේ 14(3) වගන්තිය යටතේ 2021.11.08 දින ඉදිරිපත් කරන ලද, 2019.12.31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා පිළියෙල කරන ලද විගණකාධිපතිවරයාගේ නිරීක්ෂණ ඇතුළත් දේශීය ණය සහ සංවර්ධන අරමුදලේ 2019 වර්ෂයේ වාර්ෂික වාර්තාව සහ ගිණුම් අනුමත කළ යුතු ය.

(රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාව විසින් 2022.11.08 දින සලකා බලා එකී කාරක සභාවේ වාර්තාව 2022.12.05 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.)

*

අග්‍රාමාත්‍යතුමා සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමා,— දේශීය ණය සහ සංවර්ධන අරමුදලේ වාර්ෂික වාර්තාව සහ ගිණුම් (2019),— 1971 අංක 38 දරන මුදල් පනතේ 14(3) වගන්තිය යටතේ 2021.11.08 දින ඉදිරිපත් කරන ලද, 2019.12.31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා පිළියෙල කරන ලද විගණකාධිපතිවරයාගේ නිරීක්ෂණ ඇතුළත් දේශීය ණය සහ සංවර්ධන අරමුදලේ 2019 වර්ෂයේ වාර්ෂික වාර්තාව සහ ගිණුම් අනුමත කළ යුතු ය.

(රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාව විසින් 2022.11.08 දින සලකා බලා එකී කාරක සභාවේ වාර්තාව 2022.12.05 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.)

*

අග්‍රාමාත්‍යතුමා සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමා,— පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනයේ වාර්ෂික වාර්තාව (2016),— 1999 අංක 31 දරන පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනය පනතේ 17 සහ 18 වගන්ති යටතේ 2019.07.10 දින ඉදිරිපත් කරන ලද, 2016.12.31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා පිළියෙල කරන ලද විගණකාධිපතිවරයාගේ නිරීක්ෂණ ඇතුළත් පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනයේ 2016 වර්ෂයේ වාර්ෂික වාර්තාව අනුමත කළ යුතු ය.

(රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාව විසින් 2022.11.08 දින සලකා බලා එකී කාරක සභාවේ වාර්තාව 2022.12.05 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.)

*

අග්‍රාමාත්‍යතුමා සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමා,— පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනයේ වාර්ෂික වාර්තාව (2018),— 1999 අංක 31 දරන පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනය පනතේ 17 සහ 18 වගන්ති යටතේ 2021.11.17 දින ඉදිරිපත් කරන ලද, 2018.12.31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා පිළියෙල කරන ලද විගණකාධිපතිවරයාගේ නිරීක්ෂණ ඇතුළත් පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනයේ 2018 වර්ෂයේ වාර්ෂික වාර්තාව අනුමත කළ යුතු ය.

(රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව විසින් 2022.12.02 දින සලකා බලා එකී කාරක සභාවේ වාර්තාව 2022.12.05 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.)

*

අධ්‍යාපන අමාත්‍යතුමා,— කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යා ආයතනයේ වාර්ෂික වාර්තාව (2020),— 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 12 වගන්තිය යටතේ 2022.08.29 දින ඉදිරිපත් කරන ලද, 2020.12.31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා පිළියෙල කරන ලද විගණකාධිපතිවරයාගේ නිරීක්ෂණ ඇතුළත් කොළඹ විශ්ව විද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යා ආයතනයේ 2020 වර්ෂයේ වාර්ෂික වාර්තාව අනුමත කළ යුතු ය.

(අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව විසින් 2022.11.08 දින සලකා බලා එකී කාරක සභාවේ වාර්තාව 2022.11.29 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.)

*

අධ්‍යාපන අමාත්‍යතුමා,— පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ වාර්ෂික වාර්තාව (2020),— 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 110 වගන්තිය යටතේ 2022.08.29 දින ඉදිරිපත් කරන ලද, 2020.12.31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා පිළියෙල කරන ලද විගණකාධිපතිවරයාගේ නිරීක්ෂණ ඇතුළත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ 2020 වර්ෂයේ වාර්ෂික වාර්තාව අනුමත කළ යුතු ය.

(අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව විසින් 2022.11.08 දින සලකා බලා එකී කාරක සභාවේ වාර්තාව 2022.11.29 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.)

*

අධ්‍යාපන අමාත්‍යතුමා,— ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව (2019),— 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 108(1) වගන්තිය යටතේ 2021.12.09 දින ඉදිරිපත් කරන ලද, 2019.12.31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා පිළියෙල කරන ලද විගණකාධිපතිවරයාගේ නිරීක්ෂණ ඇතුළත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ 2019 වර්ෂයේ වාර්ෂික වාර්තාව අනුමත කළ යුතු ය.

(අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව විසින් 2022.11.08 දින සලකා බලා එකී කාරක සභාවේ වාර්තාව 2022.11.29 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.)

*

අධ්‍යාපන අමාත්‍යතුමා,— ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව සහ ගිණුම් (2019),— 1978 අංක 16 දරන විශ්ව විද්‍යාල පනතේ XIII කොටසේ 110 සහ 111 වගන්ති යටතේ 2021.12.10 දින ඉදිරිපත් කරන ලද, 2019.12.31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා පිළියෙල කරන ලද විගණකාධිපතිවරයාගේ නිරීක්ෂණ ඇතුළත් ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ 2019 වර්ෂයේ වාර්ෂික වාර්තාව සහ ගිණුම් අනුමත කළ යුතු ය.

(අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව විසින් 2022.11.08 දින සලකා බලා එකී කාරක සභාවේ වාර්තාව 2022.11.29 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.)

*

අධ්‍යාපන අමාත්‍යතුමා,— කොළඹ විශ්වවිද්‍යාලයේ, ජාතික පුස්තකාල හා විද්‍යාපන විද්‍යා ආයතනයේ වාර්ෂික වාර්තාව සහ ගිණුම් (2020),— 1978 අංක 16 දරන විශ්ව විද්‍යාල පනතේ XIII වන පරිච්ඡේදයේ 110 වන වගන්තිය යටතේ 2022.10.04 දින ඉදිරිපත් කරන ලද, 2020.12.31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා පිළියෙල කරන ලද විගණකාධිපතිවරයාගේ නිරීක්ෂණ ඇතුළත් කොළඹ විශ්වවිද්‍යාලයේ, ජාතික පුස්තකාල හා විද්‍යාපන විද්‍යා ආයතනයේ 2020 වර්ෂයේ වාර්ෂික වාර්තාව සහ ගිණුම් අනුමත කළ යුතු ය.

(අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව විසින් 2022.11.08 දින සලකා බලා එකී කාරක සභාවේ වාර්තාව 2022.11.29 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.)

*

අධ්‍යාපන අමාත්‍යතුමා,— මොරටුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණික ආයතනයේ වාර්ෂික වාර්තාව හා වාර්ෂික ගිණුම් (2020),— 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 24(අ) වගන්තිය යටතේ 2022.07.04 දින ඉදිරිපත් කරන ලද, 2020.12.31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා පිළියෙල කරන ලද විගණකාධිපතිවරයාගේ නිරීක්ෂණ ඇතුළත් මොරටුව විශ්වවිද්‍යාල තාක්ෂණික ආයතනයේ 2020 වර්ෂයේ වාර්ෂික වාර්තාව හා වාර්ෂික ගිණුම් අනුමත කළ යුතු ය.

(අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව විසින් 2022.11.08 දින සලකා බලා එකී කාරක සභාවේ වාර්තාව 2022.11.29 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.)

*

අධ්‍යාපන අමාත්‍යතුමා,— මොරටුව විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව (2020),— 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 106(1) වගන්තිය යටතේ 2022.09.09 දින ඉදිරිපත් කරන ලද, 2020.12.31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා පිළියෙල කරන ලද විගණකාධිපතිවරයාගේ නිරීක්ෂණ ඇතුළත් මොරටුව විශ්වවිද්‍යාලයේ 2020 වර්ෂයේ වාර්ෂික වාර්තාව අනුමත කළ යුතු ය.

(අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව විසින් 2022.11.08 දින සලකා බලා එකී කාරක සභාවේ වාර්තාව 2022.11.29 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.)

*

වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය, — ශ්‍රී ලංකා වරාය අධිකාරියේ වාර්ෂික වාර්තාව (2019), — 1979 අංක 51 දරන ශ්‍රී ලංකා වරාය අධිකාරි පනතේ 33 වගන්තිය යටතේ 2021.06.23 දින ඉදිරිපත් කරන ලද 2019.12.31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා පිළියෙල කරන ලද විගණකාධිපතිවරයාගේ නිරීක්ෂණ ඇතුළත් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ 2019 වර්ෂයේ වාර්ෂික වාර්තාව අනුමත කළ යුතු ය.

(වරාය නාවික හා ගුවන් සේවා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව විසින් 2022.09.20 දින සලකා බලා එකී කාරක සභාවේ වාර්තාව 2022.09.22 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.)

*

වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය, — සීමාසහිත ලංකා නැව් සංස්ථාවේ වාර්ෂික වාර්තාව (2017/2018), — 2007 අංක 7 දරන සමාගම් පනතේ 153 වගන්තිය යටතේ 2021.08.03 දින ඉදිරිපත් කරන ලද 2018.03.31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා පිළියෙල කරන ලද විගණකාධිපතිවරයාගේ නිරීක්ෂණ ඇතුළත් සීමාසහිත ලංකා නැව් සංස්ථාවේ 2017/2018 වර්ෂයේ වාර්ෂික වාර්තාව අනුමත කළ යුතු ය.

(වරාය නාවික හා ගුවන් සේවා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව විසින් 2022.09.20 දින සලකා බලා එකී කාරක සභාවේ වාර්තාව 2022.09.22 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.)

*

ධීවර අමාත්‍යාංශය, — ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ වාර්ෂික වාර්තාව (2013), — 1957 අංක 49 දරන රාජ්‍ය කාර්මික නීතිගත සංස්ථා පනතේ 30(1) වගන්තිය යටතේ 2017.06.21 දින ඉදිරිපත් කරන ලද, 2013.12.31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා පිළියෙල කරන ලද විගණකාධිපතිවරයාගේ නිරීක්ෂණ ඇතුළත් ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ 2013 වර්ෂයේ වාර්ෂික වාර්තාව අනුමත කළ යුතු ය.

(ධීවර කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව විසින් 2022.09.21 දින සලකා බලා එකී කාරක සභාවේ වාර්තාව 2022.10.21 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.)

*

ධීවර අමාත්‍යාංශය, — ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ වාර්ෂික වාර්තාව (2014), — 1957 අංක 49 දරන රාජ්‍ය කාර්මික නීතිගත සංස්ථා පනතේ 30(1) වගන්තිය යටතේ 2019.10.23 දින ඉදිරිපත් කරන ලද, 2014.12.31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා පිළියෙල කරන ලද විගණකාධිපතිවරයාගේ නිරීක්ෂණ ඇතුළත් ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ 2014 වර්ෂයේ වාර්ෂික වාර්තාව අනුමත කළ යුතු ය.

(ධීවර කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව විසින් 2022.09.21 දින සලකා බලා එකී කාරක සභාවේ වාර්තාව 2022.10.21 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.)

*

ධිවර අමාත්‍යතුමා,— ලංකා ධිවර වරාය නීතිගත සංස්ථාවේ වාර්ෂික වාර්තාව (2015),— 1957 අංක 49 දරන රාජ්‍ය කාර්මික නීතිගත සංස්ථා පනතේ 30(1) වගන්තිය යටතේ 2019.10.23 දින ඉදිරිපත් කරන ලද, 2015.12.31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා පිළියෙල කරන ලද විගණකාධිපතිවරයාගේ නිරීක්ෂණ ඇතුළත් ලංකා ධිවර වරාය නීතිගත සංස්ථාවේ 2015 වර්ෂයේ වාර්ෂික වාර්තාව අනුමත කළ යුතු ය.

(ධිවර කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව විසින් 2022.09.21 දින සලකා බලා එකී කාරක සභාවේ වාර්තාව 2022.10.21 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.)

*

ධිවර අමාත්‍යතුමා,— ලංකා ධිවර වරාය නීතිගත සංස්ථාවේ වාර්ෂික වාර්තාව (2016),— 1957 අංක 49 දරන රාජ්‍ය කාර්මික නීතිගත සංස්ථා පනතේ 30(1) වගන්තිය යටතේ 2019.10.23 දින ඉදිරිපත් කරන ලද, 2016.12.31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා පිළියෙල කරන ලද විගණකාධිපතිවරයාගේ නිරීක්ෂණ ඇතුළත් ලංකා ධිවර වරාය නීතිගත සංස්ථාවේ 2016 වර්ෂයේ වාර්ෂික වාර්තාව අනුමත කළ යුතු ය.

(ධිවර කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව විසින් 2022.09.21 දින සලකා බලා එකී කාරක සභාවේ වාර්තාව 2022.10.21 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.)

*

ධිවර අමාත්‍යතුමා,— සීමාසහිත සිනෝර් පදනමේ වාර්ෂික වාර්තාව (2016),— 2007 අංක 07 දරන සමාගම් පනතේ 131 වගන්තිය යටතේ 2022.01.21 දින ඉදිරිපත් කරන ලද, 2016.12.31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා පිළියෙල කරන ලද විගණකාධිපතිවරයාගේ නිරීක්ෂණ ඇතුළත් සීමාසහිත සිනෝර් පදනමේ 2016 වර්ෂයේ වාර්ෂික වාර්තාව අනුමත කළ යුතු ය.

(ධිවර කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව විසින් 2022.09.21 දින සලකා බලා එකී කාරක සභාවේ වාර්තාව 2022.10.21 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.)

*

ධිවර අමාත්‍යතුමා,— ජාතික ජලජ සම්පත් පර්යේෂණ සහ සංවර්ධන නියෝජිතායතනයේ වාර්ෂික වාර්තාව හා ගිණුම් (2019),— 1981 අංක 54 දරන ජාතික ජලජ සම්පත් පර්යේෂණ සහ සංවර්ධන නියෝජිතායතන පනතේ 32 වගන්තිය යටතේ 2022.02.10 දින ඉදිරිපත් කරන ලද, 2019.12.31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා පිළියෙල කරන ලද විගණකාධිපතිවරයාගේ නිරීක්ෂණ ඇතුළත් ජාතික ජලජ සම්පත් පර්යේෂණ සහ සංවර්ධන නියෝජිතායතනයේ 2019 වර්ෂයේ වාර්ෂික වාර්තාව හා ගිණුම් අනුමත කළ යුතු ය.

(ධිවර කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව විසින් 2022.09.21 දින සලකා බලා එකී කාරක සභාවේ වාර්තාව 2022.10.21 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.)

*

ධීවර අමාත්‍යතුමා,— ජාතික ජලජ සම්පත් පර්යේෂණ සහ සංවර්ධන නියෝජිතායතනයේ වාර්ෂික වාර්තාව හා ගිණුම් (2020),— 1981 අංක 54 දරන ජාතික ජලජ සම්පත් පර්යේෂණ සහ සංවර්ධන නියෝජිතායතන පනතේ 32 වගන්තිය යටතේ 2022.09.20 දින ඉදිරිපත් කරන ලද, 2020.12.31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා පිළියෙල කරන ලද විගණකාධිපතිවරයාගේ නිරීක්ෂණ ඇතුළත් ජාතික ජලජ සම්පත් පර්යේෂණ සහ සංවර්ධන නියෝජිතායතනයේ 2020 වර්ෂයේ වාර්ෂික වාර්තාව හා ගිණුම් අනුමත කළ යුතු ය.

(ධීවර කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව විසින් 2022.09.21 දින සලකා බලා එකී කාරක සභාවේ වාර්තාව 2022.10.21 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.)

*

ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යතුමා සහ ජනමාධ්‍ය අමාත්‍යතුමා,— ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වාර්ෂික වාර්තාව (2018),— 1971 අංක 38 දරන මුදල් පනතේ 14 වගන්තිය යටතේ 2022.01.21 දින ඉදිරිපත් කරන ලද, 2018.12.31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා පිළියෙල කරන ලද විගණකාධිපතිවරයාගේ නිරීක්ෂණ ඇතුළත් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ 2018 වර්ෂයේ වාර්ෂික වාර්තාව අනුමත කළ යුතු ය.

(ජනමාධ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව විසින් 2022.09.16 දින සලකා බලා එකී කාරක සභාවේ වාර්තාව 2022.09.22 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.)

*

ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යතුමා සහ ජනමාධ්‍ය අමාත්‍යතුමා,— ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ වාර්ෂික වාර්තාව හා ගිණුම් ප්‍රකාශනය (2019),— 1971 අංක 38 දරන මුදල් පනතේ 14 වගන්තිය යටතේ 2022.02.22 දින ඉදිරිපත් කරන ලද, 2019.12.31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා පිළියෙල කරන ලද විගණකාධිපතිවරයාගේ නිරීක්ෂණ ඇතුළත් ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ 2019 වර්ෂයේ වාර්ෂික වාර්තාව හා ගිණුම් ප්‍රකාශනය අනුමත කළ යුතු ය.

(ජනමාධ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව විසින් 2022.09.16 දින සලකා බලා එකී කාරක සභාවේ වාර්තාව 2022.09.22 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.)

*

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමා,— ශ්‍රී ලංකා විනිශ්චයකාරවරයන්ගේ ආයතනයේ වාර්ෂික වාර්තාව (2017),— 1971 අංක 38 දරන මුදල් පනතේ 14(3) වගන්තිය යටතේ 2022.08.09 දින ඉදිරිපත් කරන ලද, 2017.12.31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා පිළියෙල කරන ලද විගණකාධිපතිවරයාගේ නිරීක්ෂණ ඇතුළත් ශ්‍රී ලංකා විනිශ්චයකාරවරයන්ගේ ආයතනයේ 2017 වර්ෂයේ වාර්ෂික වාර්තාව අනුමත කළ යුතු ය.

(අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව විසින් 2022.09.22 දින සලකා බලා එකී කාරක සභාවේ වාර්තාව 2022.10.19 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.)

*

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය, — අපරාධයක වින්දිතයින් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාතික අධිකාරියේ වාර්ෂික වාර්තාව (2020), — 1971 අංක 38 දරන මුදල් පනතේ 14(3) වගන්තිය යටතේ 2022.08.29 දින ඉදිරිපත් කරන ලද, 2020.12.31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා පිළියෙල කරන ලද විගණකාධිපතිවරයාගේ නිරීක්ෂණ ඇතුළත් අපරාධයක වින්දිතයින් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාතික අධිකාරියේ 2020 වර්ෂයේ වාර්ෂික වාර්තාව අනුමත කළ යුතු ය.

(අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාව විසින් 2022.09.22 දින සලකා බලා එකී කාරක සභාවේ වාර්තාව 2022.10.19 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.)

*

වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය සහ කර්මාන්ත අමාත්‍යාංශය, — ජාතික මෝස්තර මධ්‍යස්ථානයේ වාර්ෂික වාර්තාව (2019), — 1982 අංක 35 දරන ජාතික ශිල්ප සභාව සහ අනුබද්ධ ආයතන පනතේ 84 වගන්තිය යටතේ 2022.02.10 දින ඉදිරිපත් කරන ලද, 2019.12.31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා පිළියෙල කරන ලද විගණකාධිපතිවරයාගේ නිරීක්ෂණ ඇතුළත් ජාතික මෝස්තර මධ්‍යස්ථානයේ 2019 වර්ෂයේ වාර්ෂික වාර්තාව අනුමත කළ යුතු ය.

(කර්මාන්ත කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාව විසින් 2022.11.16 දින සලකා බලා එකී කාරක සභාවේ වාර්තාව 2022.11.30 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.)

*

වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය සහ කර්මාන්ත අමාත්‍යාංශය, — ශ්‍රී ලංකා ජේෂ්කර්ම හා ඇඟලුම් ආයතනයේ වාර්ෂික වාර්තාව (2018), — 2009 අංක 12 දරන ශ්‍රී ලංකා ජේෂ්කර්ම හා ඇඟලුම් ආයතන පනතේ 16 වගන්තිය යටතේ 2022.01.20 දින ඉදිරිපත් කරන ලද, 2018.12.31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා පිළියෙල කරන ලද විගණකාධිපතිවරයාගේ නිරීක්ෂණ ඇතුළත් ශ්‍රී ලංකා ජේෂ්කර්ම හා ඇඟලුම් ආයතනයේ 2018 වර්ෂයේ වාර්ෂික වාර්තාව අනුමත කළ යුතු ය.

(කර්මාන්ත කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාව විසින් 2022.11.16 දින සලකා බලා එකී කාරක සභාවේ වාර්තාව 2022.11.30 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.)

*

බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, — ටවර් හෝල් රහහල පදනමේ වාර්ෂික වාර්තාව සහ මූල්‍ය ප්‍රකාශන (2017), — 1978 අංක 1 දරන ටවර් හෝල් පදනම පනතේ 12(5) වගන්තිය යටතේ 2021.04.06 දින ඉදිරිපත් කරන ලද, 2017.12.31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා පිළියෙල කරන ලද විගණකාධිපතිවරයාගේ නිරීක්ෂණ ඇතුළත් ටවර් හෝල් රහහල පදනම 2017 වර්ෂයේ වාර්ෂික වාර්තාව සහ මූල්‍ය ප්‍රකාශන අනුමත කළ යුතු ය.

(බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාව විසින් 2022.10.20 දින සලකා බලා එකී කාරක සභාවේ වාර්තාව 2022.12.01 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.)

*

බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා,— ටවර් හෝල් රහහල පදනමේ වාර්ෂික වාර්තාව සහ මූල්‍ය ප්‍රකාශන (2018),— 1978 අංක 1 දරන ටවර් හෝල් පදනම පනතේ 12(5) වගන්තිය යටතේ 2022.05.04 දින ඉදිරිපත් කරන ලද, 2018.12.31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා පිළියෙල කරන ලද විගණකාධිපතිවරයාගේ නිරීක්ෂණ ඇතුළත් ටවර් හෝල් රහහල පදනම 2018 වර්ෂයේ වාර්ෂික වාර්තාව සහ ගිණුම් අනුමත කළ යුතු ය.

(බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව විසින් 2022.10.20 දින සලකා බලා එකී කාරක සභාවේ වාර්තාව 2022.12.01 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.)

*

බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා,— ටවර් හෝල් රහහල පදනමේ වාර්ෂික වාර්තාව සහ මූල්‍ය ප්‍රකාශන (2019),— 1978 අංක 1 දරන ටවර් හෝල් පදනම පනතේ 12(5) වගන්තිය යටතේ 2022.07.04 දින ඉදිරිපත් කරන ලද, 2019.12.31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා පිළියෙල කරන ලද විගණකාධිපතිවරයාගේ නිරීක්ෂණ ඇතුළත් ටවර් හෝල් රහහල පදනම 2019 වර්ෂයේ වාර්ෂික වාර්තාව සහ මූල්‍ය ප්‍රකාශන අනුමත කළ යුතු ය.

(බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව විසින් 2022.10.20 දින සලකා බලා එකී කාරක සභාවේ වාර්තාව 2022.12.01 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.)

*

බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා,— මධ්‍යම සංස්කෘතික අරමුදලේ වාර්ෂික වාර්තාව (2012),— 1980 අංක 57 දරන මධ්‍යම සංස්කෘතික අරමුදල පනතේ 9(4) වගන්තිය යටතේ 2019.10.23 දින ඉදිරිපත් කරන ලද, 2012.12.31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා පිළියෙල කරන ලද විගණකාධිපතිවරයාගේ නිරීක්ෂණ ඇතුළත් මධ්‍යම සංස්කෘතික අරමුදලේ 2012 වර්ෂයේ වාර්ෂික වාර්තාව අනුමත කළ යුතු ය.

(බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව විසින් 2022.10.20 දින සලකා බලා එකී කාරක සභාවේ වාර්තාව 2022.12.01 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.)

*

බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා,— මධ්‍යම සංස්කෘතික අරමුදලේ වාර්ෂික වාර්තාව (2013),— 1980 අංක 57 දරන මධ්‍යම සංස්කෘතික අරමුදල පනතේ 9(4) වගන්තිය යටතේ 2019.10.23 දින ඉදිරිපත් කරන ලද, 2013.12.31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා පිළියෙල කරන ලද විගණකාධිපතිවරයාගේ නිරීක්ෂණ ඇතුළත් මධ්‍යම සංස්කෘතික අරමුදලේ 2013 වර්ෂයේ වාර්ෂික වාර්තාව අනුමත කළ යුතු ය.

(බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව විසින් 2022.10.20 දින සලකා බලා එකී කාරක සභාවේ වාර්තාව 2022.12.01 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.)

*

බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා,— මධ්‍යම සංස්කෘතික අරමුදලේ වාර්ෂික වාර්තාව (2014),— 1980 අංක 57 දරන මධ්‍යම සංස්කෘතික අරමුදල පනතේ 9(4) වගන්තිය යටතේ 2019.10.23 දින ඉදිරිපත් කරන ලද, 2014.12.31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා පිළියෙල කරන ලද විගණකාධිපතිවරයාගේ නිරීක්ෂණ ඇතුළත් මධ්‍යම සංස්කෘතික අරමුදලේ 2014 වර්ෂයේ වාර්ෂික වාර්තාව අනුමත කළ යුතු ය.

(බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව විසින් 2022.10.20 දින සලකා බලා එකී කාරක සභාවේ වාර්තාව 2022.12.01 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.)

*

බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා,— මධ්‍යම සංස්කෘතික අරමුදලේ වාර්ෂික වාර්තාව (2015),— 1980 අංක 57 දරන මධ්‍යම සංස්කෘතික අරමුදල පනතේ 9(4) වගන්තිය යටතේ 2019.10.23 දින ඉදිරිපත් කරන ලද, 2015.12.31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා පිළියෙල කරන ලද විගණකාධිපතිවරයාගේ නිරීක්ෂණ ඇතුළත් මධ්‍යම සංස්කෘතික අරමුදලේ 2015 වර්ෂයේ වාර්ෂික වාර්තාව අනුමත කළ යුතු ය.

(බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව විසින් 2022.10.20 දින සලකා බලා එකී කාරක සභාවේ වාර්තාව 2022.12.01 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.)

*

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යතුමා සහ වාරිමාර්ග අමාත්‍යතුමා,— සෙන්ට්‍රල් ඉංජිනියරින් සර්විසස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේ වාර්ෂික වාර්තාව (2019),— 2007 අංක 7 දරන සමාගම් පනතේ 166 වගන්තිය යටතේ 2022.09.09 දින ඉදිරිපත් කරන ලද, 2019.12.31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා පිළියෙල කරන ලද විගණකාධිපතිවරයාගේ නිරීක්ෂණ ඇතුළත් සෙන්ට්‍රල් ඉංජිනියරින් සර්විසස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේ 2019 වර්ෂයේ වාර්ෂික වාර්තාව අනුමත කළ යුතු ය.

(වාරිමාර්ග කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව විසින් 2022.11.23 දින සලකා බලා එකී කාරක සභාවේ වාර්තාව 2022.11.26 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.)

*

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යතුමා සහ වාරිමාර්ග අමාත්‍යතුමා,— සෙන්ට්‍රල් ඉංජිනියරින් සර්විසස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේ වාර්ෂික වාර්තාව (2018),— 2007 අංක 07 දරන සමාගම් පනතේ 166 වගන්තිය යටතේ 2022.09.09 දින ඉදිරිපත් කරන ලද, 2018.12.31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා පිළියෙල කරන ලද විගණකාධිපතිවරයාගේ නිරීක්ෂණ ඇතුළත් සෙන්ට්‍රල් ඉංජිනියරින් සර්විසස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේ 2018 වර්ෂයේ වාර්ෂික වාර්තාව අනුමත කළ යුතු ය.

(වාරිමාර්ග කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව විසින් 2022.11.23 දින සලකා බලා එකී කාරක සභාවේ වාර්තාව 2022.11.26 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.)

*

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යතුමා සහ වාරිමාර්ග අමාත්‍යතුමා,— ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශයේ වාර්ෂික වාර්තාව (2018),— 1957 අංක 49 දරන රාජ්‍ය කාර්මික සංස්ථා පනතේ 30 වගන්තිය යටතේ 2021.10.22 දින ඉදිරිපත් කරන ලද, 2018.12.31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා පිළියෙල කරන ලද විගණකාධිපතිවරයාගේ නිරීක්ෂණ ඇතුළත් ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශයේ 2018 වර්ෂයේ වාර්ෂික වාර්තාව අනුමත කළ යුතු ය.

(වාරිමාර්ග කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව විසින් 2022.11.23 දින සලකා බලා එකී කාරක සභාවේ වාර්තාව 2022.11.26 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.)

*

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යතුමා සහ වාරිමාර්ග අමාත්‍යතුමා,— ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශයේ වාර්ෂික වාර්තාව (2015),— 1957 අංක 49 දරන රාජ්‍ය කාර්මික සංස්ථා පනතේ 30 වගන්තිය යටතේ 2019.02.20 දින ඉදිරිපත් කරන ලද, 2015.12.31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා පිළියෙල කරන ලද විගණකාධිපතිවරයාගේ නිරීක්ෂණ ඇතුළත් ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශයේ 2015 වර්ෂයේ වාර්ෂික වාර්තාව අනුමත කළ යුතු ය.

(වාරිමාර්ග කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව විසින් 2022.03.24 දින සලකා බලා එකී කාරක සභාවේ වාර්තාව 2022.11.23 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.)

*

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යතුමා සහ වාරිමාර්ග අමාත්‍යතුමා,— ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශයේ වාර්ෂික වාර්තාව (2013),— 1957 අංක 49 දරන රාජ්‍ය කාර්මික සංස්ථා පනතේ 30 වගන්තිය යටතේ 2017.07.28 දින ඉදිරිපත් කරන ලද, 2013.12.31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා පිළියෙල කරන ලද විගණකාධිපතිවරයාගේ නිරීක්ෂණ ඇතුළත් ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශයේ 2013 වර්ෂයේ වාර්ෂික වාර්තාව අනුමත කළ යුතු ය.

(වාරිමාර්ග කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව විසින් 2022.03.24 දින සලකා බලා එකී කාරක සභාවේ වාර්තාව 2022.11.23 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.)

*

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යතුමා සහ වාරිමාර්ග අමාත්‍යතුමා,— ජාතික තරුණ සේවා සභාවේ වාර්ෂික වාර්තාව (2019),— 1979 අංක 69 දරන තරුණ සේවා සභා පනතේ 2022.10.07 දින ඉදිරිපත් කරන ලද, 2019.12.31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා පිළියෙල කරන ලද විගණකාධිපතිවරයාගේ නිරීක්ෂණ ඇතුළත් ජාතික තරුණ සේවා සභාවේ 2019 වර්ෂයේ වාර්ෂික වාර්තාව අනුමත කළ යුතු ය.

(ක්‍රීඩා හා යෞවන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව විසින් 2022.11.22 දින සලකා බලා එකී කාරක සභාවේ වාර්තාව 2022.11.26 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.)

* සලකුණෙන් හඳුන්වනු ලබන්නේ ආණ්ඩුවේ කටයුතු ය.